



ශ්‍රී ලංකා / இலங்கை / SRI LANKA

Registration B 1
(High Reg. P. & S.C.)*
12/78

නොමිලයේ නිකුත් කරන ලදී.
சட்டமன்றம் வழங்கப்பட்டது
Issued Free of charge

උපපැවැත්වීම් ලියාපදිංචි කිරීමේ ලේඛනය
பிறப்பும் பதிவுப் புத்தகம்
REGISTER OF BIRTHS

අංකය } 7180
இல. }
No. } 09



උපපැවැත්වීම හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥාපනත (110 වන පරිච්ඡේදය)
பிறப்புகள், இறப்புகள் பதிவு செய் சட்டம் (அத்தியாயம் 110)
Births and Deaths Registration Act (Cap. 110)

දිස්ත්‍රික්කය } කොටුමුල්ල
பெரும்பகுதி }
District }
කොටුමුල්ල }
பிரிவு }
Division } කැබලිපිටි නගරය

1. උපන් දිනය හා ස්ථානය பிறந்த திகதியும் இடமும் Date and place of birth ¹	මේ 2016 (ලෙදහස් වූයේ) මැයි 05 2016 දින කොටුමුල්ල නගරය	
2. නම பெயர் Name	සමන්ත ප්‍රියන්ත සරිමාසා	
3. ස්ත්‍රී පුරුෂ භාවය பால் Sex	පුරුෂ	
4. පියාගේ தகப்பன் Father's	සම්පූර්ණ නම முழுப் பெயர் full name	සමන්ත ප්‍රියන්ත සරිමාසා
	උපන් දිනය பிறந்த திகதி date of birth	1984.10.18
	උපන් ස්ථානය பிறந்த இடம் place of birth	කොටුමුල්ල නගරය
	ජාතිය ² சாதி ² race ²	සිංහල
5. මවගේ தாய் Mother's	සම්පූර්ණ නම ¹ முழுப் பெயர் full name ¹	සමන්ත ප්‍රියන්ත සරිමාසා
	උපන් දිනය பிறந்த திகதி date of birth	1985.11.28
	උපන් ස්ථානය பிறந்த இடம் place of birth	කොටුමුල්ල නගරය
	ජාතිය ² சாதி ² race ²	සිංහල
වයස வயது age	30	
6. මව්පියන් විවාහකද ? பெற்றோர் விவாகம் செய்தவர்களா ? Were parents married ?	ඔව්.	
7. මුත්තා උපන්නේ ශ්‍රී ලංකාවේ නම් ³ பாட்டன் இலங்கைப்பிற பிறந்தால் ஆவா ³ If grandfather born in Sri Lanka ³	ඔහුගේ සම්පූර්ණ නම முழுப் பெயர் his full name	සමන්ත ප්‍රියන්ත සරිමාසා
	ඔහු උපන් වර්ෂය பிறந்த வருடம் his year of birth	1947
	ඔහු උපන් ස්ථානය பிறந்த இடம் his place of birth	කොටුමුල්ල

1, 2 යන ස්ථාන පොදුවේ මුල් කිරීමේ යටි පැවැත්ම උපදෙස් බලන්න. [අතිරේක පිටි බලන්න ප්‍රභූ පරිච්ඡේදය 1/P.T.O]

<p>8. පියා ශ්‍රී ලංකාවේ හොඳමද මී මිත්තා ශ්‍රී ලංකාවේ උපතෙන් නම් මී මිත්තාගේ තනප්පත් ඉලක්කයේ පිහිටි පිහිටි පුද්ගලයන් ඉලක්කයේ පිහිටි පුද්ගලයන් වුවහොත්</p> <p>If the father was not born in Sri Lanka and if great grandfather born in Sri Lanka great-grandfather's</p>	<p>සම්පූර්ණ නම් முழுப் பெயர் full name</p> <p>උපන් වර්ෂය பிறந்த வருடம் year of birth</p> <p>උපන් ස්ථානය பிறந்த இடம் place of birth</p>	
<p>9. දැනුම් දෙන්නාගේ සම්පූර්ණ නම, පදිංචි ස්ථානය හා දැනුම් දෙන්නාගේ ස්වරූපය විස්තරයක් දෙන්නාගේ නම සහ තනතුරු පිළිබඳව</p> <p>Informant's full name, residence and in what capacity he gives information</p>		<p>මොරියා මහේස්වරිය (විවාහ)</p> <p>වයස 63, කුරුමිපාය</p> <p>මාලිගම් - මොරියාමුල්ල</p>
<p>10. දැනුම් දෙන්නාගේ අත්සන</p> <p>Informant's signature</p>		<p>18 වන මාර්තු 1975 දී</p> <p>පහල මහ මුහුදු මාර්ග</p>
<p>11. ලියාපදිංචි කරන දිනය</p> <p>Date of registration</p>		<p>05 2016 (දෙසැම්බර් මාසය)</p>
<p>12. රෙජිස්ට්‍රාර්ගේ අත්සන</p> <p>Registrar's signature</p>		<p>රෙජිස්ට්‍රාර්ගේ අත්සන</p>
<p>13. ලියාපදිංචි කිරීමෙන් පසුව ඇතුළත් කරන ලද නැතහොත් කලින් සිටි නම් වෙනුවට අරඹන නම</p> <p>Name inserted or substituted after registration</p>		
<p>14. 13 වෙනි අංකයට ඇතුළත් විස්තර කරුණු සැපයීමට ආරම්භ කර ඇති අයගේ නම සහ උපතේ දැනුම් දෙන්නාගේ ස්වරූපය විස්තරයක් දෙන්නාගේ නම සහ තනතුරු පිළිබඳව</p> <p>Name of person on whose information particulars relating to item 13 were supplied and in what capacity he gave information</p>		
<p>15. නම ඇතුළත් කිරීමේ හෝ වෙන නමක් යෙදීමේ හෝ දිනය හා දිනකින් රෙජිස්ට්‍රාර් හෝ රෙජිස්ට්‍රාර් ජනරාල් තැනගේ අත්සන</p> <p>Date of insertion or substitution and District Registrar's or Registrar General's signature</p>		

1975 අංක 41 දරන විවාහ, උපන්දාන හා මරණ (සංස්කරණ) පනතේ සංස්කරණ උපදෙස් හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ (110 වන පරිච්ඡේදයේ) 11 (අ) වගන්තියේ පරිදිවන සටහන් මේ පිටපත නිකුත් කරන ලද බවට සහතික කරමි.

இந்தப் பிரதி 1975 ம் ஆண்டின் 41 ம் இலக்க பிரிவுகள், இறுப்புகள், இறுப்புகள், விவாகச் (திருத்தச்) சட்டத்தினால் திருத்தப்பட்டவாறான பிரிவுகள், இறுப்புகள், விவாக பதிவுச் செய் சட்டம் அத்தி. 110 பிரிவு II (அ) வின ஏற்பாடுகளின் கீழ் வழங்கப்படுகின்றது.

This copy is issued under the provisions of Section 11 A of the Births and Deaths Registration Act (Cap. 110) as amended by the Births, Deaths and Marriages (Amendment) law, No. 41 of 1975.

වෙනම වැඩිදුරටත් විමර්ශනයක් සඳහා

දිනකින් රෙජිස්ට්‍රාර් / අතිරේක දිනකින් දෙකක් / රෙජිස්ට්‍රාර්.

District Registrar / Addl. District Registrar / Registrar.

සැ. සු.- මෙම පිටපතෙහි කවර අතිරේක වෙනස් කිරීමක් හෝ වෙනස් කිරීමක් සිදු වුවහොත් දඬුවම් ලැබිය යුතු වරදකි.

Note- It is a punishable offence to make any addition or alteration in this copy.

රා. සේ. පී. / අ. ජ. ස. / O. S. S.